

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

කොළඹ

පුවත්පත් නිවේදනය

ඉන්දිය ජාතිකයන් රැගත් තෙවන විශේෂ ගුවන් යානය කොළඹ සිට ඉන්දියාව බලා පිටත් වේ

ශ්‍රී ලාංකිකයන් 200 කට අධික පිරිසක්ද මවරට බලා එති

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිරව සිටි ඉන්දියානු ජාතිකයන් 242 ක් රැගත් එයා ඉන්ඩියා සමාගමේ විශේෂ ගුවන් යානයක් (AI 02802) 2020 ජූනි මස 22 වන දින කොළඹ සිට දිල්ලි - ලක්නව් - ගයා වෙත පිටත් විය. ලොව පුරා විවිධ රටවල සිරව සිටින ඉන්දියානුවන් නැවතත් සිය රටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාව විසින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති විශාලතම වැඩසටහන වන 'වන්දේ භාරත්' මෙහෙයුමේ තෙවන අදියර යටතේ මෙම ගුවන් යානය සුදානම් කර තිබිණ.

2. ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මෙම ඉන්දිය ජාතික මගීන් හමු වූ අතර ඔවුන්ට සුරක්ෂිත ගුවන් ගමනක් ප්‍රාර්ථනා කළේය . එසේම එතුමා ඔවුන් නැවතත් මවරටට යාම සම්බන්ධයෙන් සිය සතුට පළ කළේය. මහ කොමසාරිස්තුමා ශ්‍රී ලංකාවේ සිරව සිටින ඉන්දිය ජාතිකයන් මවරටට යැවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජනතාව ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළේය. මේ වන විට ශ්‍රී ලංකාවේ සිරව සිටි ඉන්දිය ජාතිකයන් 1500 කට අධික පිරිසක් මෙම ගුවන් යානය, 2020 මැයි මස 29 වන දින පිටත් වූ විශේෂ එයා ඉන්ඩියා ගුවන් යානය, ජූනි 1 වන දින කොළඹ සිට ටුවිකොරින් වෙත පිටත් වූ ඉන්දිය නාවික හමුදාවේ ජලශ්වා නෞකාව, ජූනි 15 වන දින පිටත් වූ තවත්

විශේෂ ඵයා ඉන්ඩියා ගුවන් යානය සහ විවිධ විශේෂිත ගුවන් යානා මගින් එරටට රැගෙන ගොස් ඇත.

3. ශ්‍රී ලංකා රජය සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලාංකිකයන් 202 ක්ද මෙම විශේෂ ඵයා ඉන්ඩියා ගුවන් යානයෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියහ.

4. මේ වන තෙක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී නැති ඉන්දීය ජාතිකයන්ට පහත ලින්ක් එක මගින් ලියාපදිංචි විය හැකිය . https://hccolombo.gov.in/COVID_helpline. ශ්‍රී ලංකාවේ සිරව සිටින ඉන්දීය ජාතිකයන්ට ඉවසීම සහගතව සිටිනා ලෙස සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍යයන්හි යාවත්කාලීන කිරීම පිළිබඳව අවධානයෙන් සිටින ලෙස උපදෙස් දෙනු ලැබේ.

කොළඹ

ශක වර්ෂ 1942 ජෛෂ්ඨ 2

2020 ජූනි 23